




No SF-2022-06-T

වර්ෂ 2022 ජුනි සිට අගෝස්තු දක්වා උෂ්ණත්වය පිළිබඳ අනාවැකිය

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සෘතුමය අනාවැකිකරන අංශය මගින් 2022 ජුනි 04 වන දින නිකුත් කරන ලදී.

1. 2022 ජුනි මාසය සඳහා උෂ්ණත්වය පිළිබඳ සම්භාවිතා පුරෝකථනය

2022 ජුනි මාසය සඳහා ශ්‍රී ලංකාවේ උෂ්ණත්වය පිළිබඳ සම්භාවිතා පුරෝකථනය පහත දැක්වෙන පරිදි වේ.



රූපය 01: උපරිම උෂ්ණත්වය (දහවල් කාලයේ) **රූපය 02:** අවම උෂ්ණත්වය (රාත්‍රී කාලයේ)


රූපය 01: හි 2022 ජුනි මාසය තුළ ශ්‍රී ලංකාවේ උපරිම උෂ්ණත්වය (දහවල් කාලයේ) සඳහා සම්භාවිතා පුරෝකථනය දැක්වේ. ඒ අනුව, 2022 ජුනි මාසයේදී වව්නියාව, අනුරාධපුරය, පුත්තලම, කොළඹ, ගම්පහ, ගාල්ල, රත්නපුර, හම්බන්තොට, මහනුවර, නුවරඑළිය, බදුල්ල, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර යන දිස්ත්‍රික්ක වල උපරිම උෂ්ණත්වය(දහවල් කාලයේ) සාමාන්‍යයට වඩා මඳක් පහල යාමේ හැකියාවක් පවතී.

රූපය 02: හි 2022 ජුනි මාසය තුළ ශ්‍රී ලංකාවේ අවම උෂ්ණත්වය (රාත්‍රී කාලයේ) සඳහා සම්භාවිතා පුරෝකථනය දැක්වේ. ඒ අනුව, 2022 ජුනි මාසය සඳහා මන්නාරම, පුත්තලම, කුරුණෑගල, රත්නපුරය, හම්බන්තොට, මහනුවර, නුවරඑළිය, බදුල්ල, ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක වල අවම උෂ්ණත්වය සාමාන්‍යයට වඩා මඳක් පහල යාමේ හැකියාවක් ඇති අතර, වව්නියාව සහ අම්පාර යන

දිස්ත්‍රික්ක වල අවම උෂ්ණත්වය සාමාන්‍යයට වඩා ඉහල යාමේ හැකියාවක්ද පවතී. එසේම අනුරාධපුරය, ගම්පහ සහ ගාල්ල යන දිස්ත්‍රික්ක වල අවම උෂ්ණත්වය සාමාන්‍ය උෂ්ණත්වයට ආසන්න මට්ටමේ පවතී.

2. 2022 ජුනි-අගෝස්තු දක්වා උෂ්ණත්වය පිළිබඳ සම්භාවිතා පුරෝකථනය

2022 ජුනි සිට අගෝස්තු දක්වා කාලය සඳහා ශ්‍රී ලංකාවේ උෂ්ණත්වය පිළිබඳ සම්භාවිතා පුරෝකථනය පහත දැක්වෙන පරිදි වේ.



රූපය 03: උපරිම උෂ්ණත්වය (දහවල් කාලයේ) රූපය 04: අවම උෂ්ණත්වය (රාත්‍රී කාලයේ)

රූපය 03: හි 2022 ජුනි සිට අගෝස්තු දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ උපරිම උෂ්ණත්වය සඳහා සම්භාවිතා පුරෝකථනය දැක්වේ. ඒ අනුව, 2022 ජුනි සිට අගෝස්තු දක්වා කාලය තුළ අනුරාධපුරය, පුත්තලම, කොළඹ, ගම්පහ, ගාල්ල, රත්නපුරය, අම්පාර, ත්‍රිකුණාමලය, මහනුවර සහ බදුල්ල යන දිස්ත්‍රික්ක වල දිගුකාලීන සාමාන්‍යය උපරිම උෂ්ණත්වයට වඩා මදක් උෂ්ණත්වය පහල යාමේ හැකියාවක් ඇති අතර වවුනියාව සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක වල දිගුකාලීන සාමාන්‍යය උපරිම උෂ්ණත්වයට වඩා මදක් උෂ්ණත්වය ඉහල යාමේ හැකියාවක් පවතී.

රූපය 04: හි 2022 ජුනි සිට අගෝස්තු දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ අවම උෂ්ණත්වය සඳහා සම්භාවිතා පුරෝකථනය දැක්වේ. ඒ අනුව, 2022 ජුනි සිට අගෝස්තු දක්වා කාලය තුළ වවුනියාව, පුත්තලම, කොළඹ, ගම්පහ, හම්බන්තොට, මහනුවර, ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක වල අවම උෂ්ණත්වය සාමාන්‍යය අවම උෂ්ණත්වයට වඩා මදක් ඉහල යාමේ හැකියාවක් ඇති අතර මන්නාරම, කුරුණෑගල, ගාල්ල, රත්නපුර, නුවරඑළිය සහ බදුල්ල යන දිස්ත්‍රික්ක වල අවම උෂ්ණත්වය සාමාන්‍යයට වඩා පහල යාමේ හැකියාවක් පවතී.

සටහන: දිගුකාලීන දේශගුණික දත්ත නොමැති වීම හේතුවෙන් කෑගල්ල, මාතර, මාතලේ, මුලතිවු, කිලිනොච්චි, පොලොන්නරුව, මොනරාගල, යාපනය සහ කළුතර යන දිස්ත්‍රික්ක සඳහා උෂ්ණත්ව අනාවැකි මෙහි ඇතුළත් නොවේ.